



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

வளிமண்டலவியல் திணைக்களம்

Department of Meteorology

TP : 011 2686686

Fax : 011 2691443

E-mail : metnmc@gmail.com

Web : www.meteo.gov.lk

නිවේදන අංකය : 01

WW/O/22/10/31/01

වර්ණය : ඇමර්

තද වැසි, තද සුළං සහ රළු මුහුදු පිළිබඳව අවවාදාත්මක නිවේදනය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් 2022 නොවැම්බර් මස 01 වන දින ප.ව.03.30 වන තෙක් වලංගු වන පරිදි 2022 ඔක්තෝම්බර් මස 31 වන දින ප.ව.03.30 ට නිකුත් කරන ලදී.


ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය සහ මන්නාරම හරහා පුත්තලම දක්වා දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා

සැලකිලිමත් වන්න!

දිවයින ආසන්න පහල වායු ගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය නිසා ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය සහ මන්නාරම හරහා පුත්තලම දක්වා දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවතින ක්‍රියාකාරී වලාකුළු පද්දකියන් සමග විටින් විට ගිගුරුම් සහිත වැසි ඇති වීමේ ඉහල හැකියාවක් පවතී.

ඇතැම් ස්ථානවලට තද වැසි ඇතිවිය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමඟ සුළං වේගය ක්ෂණිකව (පැ.කි.මී. 60-70 පමණ) ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතී.

ඉහත මුහුදු ප්‍රදේශ වල ධීවර සහ නාවික කටයුතු වල යෙදීමේදී මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.



වර්ෂාපතනය(මි.මී) : තරමක් තද වැසි: 50 -100, තද වැසි: 100 – 150, ඉතා තද වැසි: 150 හෝ ඊට වැඩි
 මුහුදේ ස්වභාවය : නිසල (0-5)පැ.කි.මී ,සුමට (5-15)පැ.කි.මී, සාමාන්‍ය ස්වභාවයෙන් යුතු (16-28)පැ.කි.මී, මද රළු (29-37)පැ.කි.මී, තරමක් රළු (38-46)පැ.කි.මී, රළු (47-55)පැ.කි.මී, ඉතා රළු (56-74)පැ.කි.මී, දළ රළු (75-102)පැ.කි.මී, ඉතා දළ රළු 103 පැ.කි.මී ට වැඩි.



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

வளிமண்டலவியல் திணைக்களம்

Department of Meteorology

TP : 011 2686686

Fax : 011 2691443

E-mail : metnmc@gmail.com

Web : www.meteo.gov.lk

Bulletin No: 01

WW/O/22/10/31/01

COLOR: Amber

Heavy showers, Strong Winds and Rough Sea Advisory

Issued by the Natural Hazards Early Warning Centre

At 03.30 p.m. 31 October 2022 for the period until 03.30 p.m. 01 November 2022


For the sea areas off the coast extending from Trincomalee to Puttalam via Kankasanturai and Mannar

PLEASE BE AWARE

There is a higher chance of the occurrence of thundershowers associated with active cloudiness in the sea areas off the coast extending from Trincomalee to Puttalam via Kankasanturai and Mannar due to the low-level atmospheric disturbance in the vicinity of Sri Lanka.

The possibility for heavy showers or thundershowers and sudden roughness, associated with sudden increase of wind speed (up to 60-70 kmph) in the above given deep and shallow sea areas is high.

Naval and fishing communities are requested to be vigilant in this regard in the above sea areas.



වර්ෂාපතනය(මි.මී) : තරමක් තද වැසි: 50 -100, තද වැසි: 100 – 150, ඉතා තද වැසි: 150 හෝ ඊට වැඩි
මුහුදේ ස්වභාවය : නිසල (0-5)පැ.කි.මී ,සුමට (5-15)පැ.කි.මී, සාමාන්‍ය ස්වභාවයෙන් යුතු (16-28)පැ.කි.මී, මද
රළ (29-37)පැ.කි.මී, තරමක් රළ (38-46)පැ.කි.මී, රළ (47-55)පැ.කි.මී, ඉතා රළ (56-74)පැ.කි.මී, දළ රළ (75-
102)පැ.කි.මී, ඉතා දළ රළ 103 පැ.කි.මී ට වැඩි.